

මිනුම් ඒකක ප්‍රමිති සහ සේවා අරමුදල - 2020

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්වගණනය කළ මතය

මිනුම් ඒකක ප්‍රමිති සහ සේවා අරමුදලේ 2020 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1995 අංක 35 දරන මිනුම් ඒකක ප්‍රමිති සහ සේවා පනතේ 35(5) වගන්තිය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(3) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, අරමුදලේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2020 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, අරමුදල අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය අරමුදල ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා අරමුදල අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

අරමුදලේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, අරමුදලේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් අරමුදලේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා අරමුදලේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ අරමුදලේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ අරමුදලේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, අරමුදල ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ගිණුම්කරණ අඩුපාඩු

| විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|--|--|
| (අ) ස්ථාවර තැන්පතු ගිණුමේ ශේෂය රු.375., 154කින් අඩුවෙන් දක්වා තිබුණු අතර තුලනය කිරීමේ දෝෂ හේතුවෙන් එකතු කල අගය මත බදු ගිණුමේ ශේෂය රු.374,942 කින් හා විභාග ගාස්තු අදායම් ගිණුම රු.166.ක් අඩුවෙන් අඩුවෙන් මූල්‍ය ප්‍රකාශන වල දක්වා තිබුණි. | ස්ථාවර තැන්පතු ගිණුමේ ශේෂයට අදාළ විගණන නිරීක්ෂණය නිවැරදි බව පිළිගනිමි මෙම වරද 2021 වර්ෂයේදී ජ ‘ නල සටහනක් මගින් නිවැරදි කරන බව දන්වා සිටිමි.VAT පාලන ගිණුම 2021 වර්ෂයේ දී නිවැරදි කිරීමට කටයුතු කරමි .විභාග ගාස්තු ආදායමේ වෙනස වන රු.166., වර්ෂයේ 2021 ජ‘ නල සටහනක් මගින් නිවැරදි කරන බව දන්වා සිටිමි. | ගනුදෙනු නිවැරදිව ගිණුම්ගත කළ යුතුය. |
| (ආ) 2020 වර්ෂයේ මිලදී ගෙන තිබූ රු.4,517,706 ක වටිනාකම වූ කාර්යාල උපකරණ 2019 වර්ෂය තුලදී මිලදී ගැනීමක් ලෙස සලකා ගිණුම්ගත කර තිබූ අතර සමාලෝචිත වර්ෂයේ ක්ෂය වටිනාකම රු.451,770 කින් වැඩියෙන් මූල්‍ය ප්‍රකාශන වල දක්වා තිබුණි. | විගණන විමසුම නිවැරදි බව පිළි ගනිමි. මෙම වරද 2021 වර්ෂයේදී ජ ‘ නල සටහනක් මගින් නිවැරදි කරන බව දන්වා සිටිමි. | වත්කම් මිලදී ගැනීම් අදාළ කාල පරිච්චේදය තුළ ගිණුම්ගත කළයුතු අතර ක්ෂයවීම් නිවැරදිව ගණනය කර මූල්‍ය ප්‍රකාශන වල දැක්විය යුතුය. |
| (ඇ) වියදමක් වශයෙන් ඉකුත් වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන වල දක්වා තිබුණු රු.1,662, 285 ක් වූ ගොඩනැගිලි ඉදිකිරීමේ උපදේශන ගාස්තු වලට අදාළ නිවැරදි කිරීම සිදු කර නොතිබුණි. | මෙම ගොඩනැගිලි ඉදිකිරීමේදී ගෙවන ලද උපදේශන ගාස්තු රු 1,662,285, 2021 වර්ෂයේදී ජ ‘ නල සටහනක් මගින් නිවැරදි කරන බව දන්වා සිටිමි. | ඉකුත් වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන වල සිදු වූ වැරදි නිවැරදි කළ යුතුය. |

- (ඇ) එකතු කල අගය මත බදු ගෙවීම් ගිණුමේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ එකතු කල මුදල් ප්‍රවාහ ප්‍රකාශය වියදම රු.28,208,343 ක් වුවද එය මුදල් අගය මත බදු පාලන ගිණුමට අනුව නිවැරදිව සකස් ප්‍රවාහ ප්‍රකාශයේ රු.27,950,538 ක් ලෙස එකතු කල අගය මත බදු ගෙවීම් මුදල් ප්‍රවාහ ප්‍රකාශයට සටහන් කිරීමේදී සිදු වූ ප්‍රමාද දෝෂයක් නිසා රු . 28,208,343 වුවද එය මුදල් ප්‍රවාහ ප්‍රකාශයට සටහන් කිරීමේදී සිදු වූ ප්‍රමාද දෝෂයක් නිසා රු . 27,950,538 ලෙස සටහන් වී ඇත. කළ යුතුය.
- (ඉ) 2019 වර්ෂයට අදාල උපවිත වියදම් විගණන විමසුම නිවැරදි බව මුදල් ප්‍රවාහ රු.135,309 ක් ගෙවීම් කිරීම මුදල් ප්‍රවාහ පිළිගනිමි. ප්‍රකාශයේ සටහන් කර නොතිබුණි. ප්‍රකාශය නිවැරදිව සකස් කළ යුතුය

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

| නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව | අනුකූල නොවීම | කළමනාකාරීත්වයේ දැක්වීම | අදහස් නිර්දේශය |
|--|--|---|--|
| (අ) 1995 අංක 35 දරන මිනුම් ඒකක ප්‍රමිති හා සේවා පනතේ 20(1) (අ) සහ 37 වගන්තිය | වෙළඳාමේදී භාවිතාවන සියලුම මිනුම් උපකරණ වාර්ෂිකව සත්‍යෝක්ෂණය කළ යුතු වුවද, එසේ සෑම උපකරණයක්ම සත්‍යෝක්ෂණය කරන බව තහවුරු කරගැනීමේ නිසි ක්‍රමවේදයක් අරමුදල තුළ ස්ථාපිත කර නොතිබුණි | සියලුම දිස්ත්‍රික් කාර්යාල වලින් වෙළඳාමේ දී භාවිතා කරන මිනුම් උපකරණ වාර්ෂිකව සත්‍යෝක්ෂණය කරනු ලබන අතර එක් එක් දිස්ත්‍රික් කාර්යාලයෙන් සත්‍යෝක්ෂණය කරන මිනුම් උපකරණ වලට අදාලව දත්ත පද්ධතියක් සකස් කරයි. ඒ අනුව සියලුම දිස්ත්‍රික්ක සකස් කරන දත්ත පද්ධතිය ප්‍රධාන කාර්යාලයේදී වෙනම දත්ත පද්ධතියකට ඇතුළත් කරනු ලබයි. 2020 හා 2021 වර්ෂයේ රටේ පැවති කොරෝනා වසංගතය සමග මෙම දත්ත පද්ධතිය නිසියාකාරව යාවත්කාලීන කිරීමට නොහැකි විය. තවද එම නිසා මිනුම් උපකරණ සත්‍යෝක්ෂණ කටයුතු ද නියමිත පරිදි සිදුකිරීමට නොහැකි විය. නමුත් ඉදිරියේ දී දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමි. | පනතේ විධිවිධාන ප්‍රකාරව සෑම උපකරණයක්ම සත්‍යෝක්ෂණය කරන බව තහවුරු කරගැනීමේ නිසි ක්‍රමවේදයක් අරමුදල තුළ ස්ථාපිත කළ යුතුය. |

(ආ) 2015 ජූලි 14 දිනැති ලබාදුන් තත්කාර්ය අතුරු මෙසේ නොපියවා ඇති වකුලේඛ PFD/RED/01/04/20 අග්‍රිමය අදාල කාර්යය නිම ඉන්ධන අත්තිකාරම් කළුතර විධිවිධාන 15/01 දරන රාජ්‍ය කල විගසම නිරවුල් කිරීමට දිස්ත්‍රික් කාර්යාලයට නිකුත් ප්‍රකාරව මුදල් වකුලේඛ අංක පියවර ගතයුතු වුවත්, 2020 කර ඇති ඉන්ධන අත්තිකාරම කටයුතු කළ 03/2015 න් පෙබරවාරි 07 වන දින ලබා වේ. මෙම අත්තිකාරම නිකුත් යුතුය. සංශෝධිත දී තිබුණු රු.20,000 ක් වූ කල නිලධාරියා 2020 මු.රෙ.371 (2) (ආ) ඉන්ධන අත්තිකාරම් මුදල නොවැම්බර් මස සිට වැඩ 2020 දෙසැම්බර් 31 දින තහනමකට ලක් වී ඇත. එම වනවිටත් නිරවුල් කිරීමට නිසා එම අත්තිකාරම පියවීමට පියවර ගෙන නොතිබුණි. කටයුතු කර නොමැත

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 99,436,023 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ අතිරික්තය රු. 117,656, 728 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 18,220,705 ක පිරිහීමක් නිරීක්ෂණය විය. මෙම පිරිහීමට අරමුදලෙහි ප්‍රධාන ආදායම් වන මුද්‍රා තැබීමේ ආදායම්, මාදිලි අනුමත ලැබීම්, පොළී ආදායම් ඇතුළු සමස්ත අදායම රු. 17,535,036 කින් අඩුවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

අරමුදලෙහි ජංගම ගිණුමෙහි සමාලෝචිත වර්ෂයේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා රු. මිලියන 219 සිට රු. මිලියන 426 ක් දක්වා පරාසයක ශේෂයක් පවත්වාගෙන ගොස් තිබූ අතර මෙම ශේෂය අරමුදලේ මාසික අවශ්‍යතාවය හා සසඳන විට සියයට 80 ට වැඩි අතිරික්ත මුදලක් බව නිරීක්ෂණය විය. මෙම අතිරික්ත ශේෂය ආයෝජනය කර අරමුදල සඳහා පොළී ආදායම් උපයා ගත හැකිව තිබුණද කළමනාකරණය විසින් ඒ පිළිබඳ අවධානය යොමු කර නොතිබුණි.

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

අරමුදලට අයත් ජංගම ගිණුමේ ඇති මුදල් ශේෂය සාමාන්‍ය ඉතිරි කිරීම් ගිණුමකට මාරු කරමින් මූල්‍ය කළමනාකරණය සිදු කරයි. ඒ අනුව 2020 ජූනි 29 දින ආරම්භ කරන ලද සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමේ මේ වන විට රු. මිලියන 150 පවතින අතර 2021 පෙබරවාරි 25 දිනට පොලිය ලෙස රු.2,185,098 ලැබී ඇත.

නිර්දේශය

ජංගම ගිණුමෙහි අතිරික්ත ශේෂය ආයෝජනය කර අරමුදල සඳහා පොළී ආදායම් උපයා ගත යුතුය

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 විගණන හා කළමනාකරණ කමිටු

| විගණන නිරීක්ෂණය | කළමනාකාරීත්වයේ දැක්වීම | අදහස් | නිර්දේශය |
|--|---|-------|---|
| <p>දෙපාර්තමේන්තුව සමාලෝචිත වර්ෂය විගණන හා කමිටු රැස්වීම් පවත්වා අරමුදලේ පදනමක් මත භාජනය වී නොතිබුණි.</p> | <p>2020 වර්ෂයේ දී විගණන හා කළමනාකරණ කමිටු 2 ක් නියමිත පරිදි පැවැත්වීමට කටයුතු සම්පාදනය කර තිබුණි. නමුත් රටේ පැවති කොරෝනා වසංගතය නිසා පුද්ගලයන් ඒකරාශී වීම සීමා කර තිබූ බැවින් විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් පැවැත්වීමට නොහැකි විය.</p> | | <p>විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් නියමිත පරිදි පැවැත්විය යුතුය.</p> |